

5. දෙව් පියාණන් සමග කතා කරමු

අලුයම පිබිදී - කඩිසර වන්නට
පිහිට වූ දෙව්දුට - තුනි වේවා !

උදේ සවස රස - අතර ලබන්නට
පිහිට වූ දෙව්දුට - තුනි වේවා !

පාසල් යන්නට - දැනුම ලබන්නට
පිහිට වූ දෙව්දුට - තුනි වේවා !



දුවන්න පනින්න - සෙල්ලම් කරන්න
පිහිට වූ දෙව්දුට - තුනි වේවා !

ලස්සන ලස්සන - හීන ගයන්නට
පිහිට වූ දෙව්දුට - තුනි වේවා !

සමාව දෙන්නට - සමාව ගන්නට
පිහිට වූ දෙව්දුට - තුනි වේවා !

ආදර බැම්මෙන් - එකමුතු වන්නට
පිහිට වූ දෙවිඳුට - තුනි වේවා !

දවස ගෙවා - සුව නින්ද ලබන්නට
පිහිට වූ දෙවිඳුට - තුනි වේවා !



පැවරුම්

යෑමදා ම උදේ පිඬුණු වට සහ රෑ නිදා ගැනීමට පෙර දෙවි පියාට ස්තූති කිරීම පුරුද්දක් කර ගන්න.